

දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2020	2019	
	(විගණනය කළ) රු. '000	(විගණනය කළ) රු. '000	වෙනස් වීමේ %
පොලී ආදායම්	4,117,856	4,390,508	(6)
අඩු: පොලී වියදම්	(2,553,081)	(2,346,857)	(9)
ශුද්ධ පොලී ආදායම්	1,564,775	2,043,651	(23)
ගාස්තු සහ කොමිස් ආදායම්	456,906	384,008	19
අඩු: ගාස්තු සහ කොමිස් වියදම්	(208,193)	(160,082)	(30)
ශුද්ධ හාස්තු සහ කොමිස් ආදායම්	248,713	223,926	11
වෙළෙඳුම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	5,478	13,662	(60)
මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	120,792	81,003	49
වෙනත් මෙහෙයුම් ආදායම් - ශුද්ධ	73,180	90,072	(19)
මුළු අනෙකුත් ආදායම්	199,450	184,737	8
මුළු මෙහෙයුම් ආදායම්	2,012,938	2,452,314	(18)
අඩු: ණය හානිය සහ වෙනත් අලාභයන්			
ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම්	(750,745)	(1,049,637)	28
මූල්‍ය වත්කම්	(5,335)	(65,273)	92
අනෙකුත්	(45,638)	(33,389)	(37)
මුළු ණය හානිය සහ වෙනත් අලාභයන්	(801,718)	(1,148,299)	30
ශුද්ධ මෙහෙයුම් ආදායම්	1,211,220	1,304,015	(7)
සේවක මණ්ඩල වියදම්	(798,619)	(873,427)	9
ක්ෂය සහ ක්‍රමික්ෂය	(490,745)	(416,271)	(18)
වෙනත් මෙහෙයුම් වියදම්	(808,392)	(902,236)	10
මුළු මෙහෙයුම් වියදම්	(2,097,756)	(2,191,935)	4
මූල්‍ය සේවා බද්දට පෙර මෙහෙයුම් ලාභය/(අලාභය)	(886,536)	(887,919)	0
මූල්‍ය සේවාවන්වල බදු	-	505	(100)
බදුවලට පෙර අලාභය	(886,536)	(887,414)	0
අඩු: (බදු වියදම්)/බදු ආරසු හැරවීම්	142,589	220,814	(35)
වර්ෂය සඳහා අලාභය	(743,947)	(666,600)	(12)
කොටසක මුද්‍රිත අලාභය (රු.)	(0.84)	(0.75)	(12)

ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2020	2019	
	(විගණනය කළ) රු. '000	(විගණනය කළ) රු. '000	%
වර්ෂයට අදාළ අලාභ	(743,947)	(666,600)	(12)
වෙනත් විස්තීර්ණ ආදායම්, බදු අඩුකළ පසු			
ලාභ හා අලාභවලට වර්ගීකරණය කරනු නොලැබෙන අයිතම්			
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණනා ලාභ/(අලාභ)	(5,169)	18,265	(128)
වෙනත් විස්තරාත්මක ආදායමට සාධාරණ වටිනාකමට ලියා තැබූ නිමිකම් උපකරණ ආයෝජනයන්හි සාධාරණ වටිනාකම වෙනස්වීම්	1,707	1,550	10
ඉහත සඳහන් කිරීම් සඳහා වූ විලම්බිත බදු වත්කම්	6,518	(5,919)	210
	3,056	13,896	(78)
ලාභ හා අලාභවලට නැවත වර්ගීකරණය කරන හා කළ හැකි අයිතම්			
වෙනත් විස්තරාත්මක ආදායමට සාධාරණ වටිනාකමට ලියා තැබූ මූල්‍ය වත්කම් ආයෝජනයන් මත ශුද්ධ ලාභය/(අලාභය)	59,947	87,349	(31)
ඉහත සඳහන් කිරීම් සඳහා වූ විලම්බිත බදු වත්කම්	(17,219)	(26,142)	34
	42,728	61,207	(30)
	45,784	75,103	(39)
වර්ෂයට අදාළ වෙනත් මුළු විස්තීර්ණ ආදායම්, බදු අඩුකළ පසු			
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ වියදම්	(698,163)	(591,497)	(18)

මූල්‍ය තත්ව ප්‍රකාශය

දිනට	31.12.2020	31.12.2019	
	(විගණනය කළ) රු. ' 000	(විගණනය කළ) රු. ' 000	
වත්කම්			
මුදල් සහ මුදල්වලට සමාන දෑ	1,420,123	993,133	
ශ්‍රී ලංකා මහ බැංකුවේ සමීභ ඇති ශේෂය	443,993	1,040,397	
බැංකු සමිභ ස්ථාපනය කිරීම්	-	689,336	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	3,658	386	
ලාභය හෝ අලාභය හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	1,596,166	-	
භූමික්ෂය කළ පිරිවැයෙහි මූල්‍ය වත්කම් - අනෙකුත් ගනුදෙනුකරුවන්ට සඳහා ණය සහ අත්තිකාරම්	29,079,121	27,013,673	
භූමික්ෂය කළ පිරිවැයෙහි මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ	436,049	477,663	
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	11,533,615	6,667,681	
දේපළ පිරිවැය සහ උපකරණ	657,912	858,304	
අස්පෘශ්‍ය වත්කම්	357,739	457,570	
විලම්බිත බදු වත්කම්	498,536	366,648	
වෙනත් වත්කම්	505,622	573,743	
මුළු වත්කම්	46,532,534	39,138,534	
වගකීම් සහ හිමිකම්			
බැංකුවලට හෙවිය යුතු	1,556,948	1,517,942	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	149	2,281	
භූමික්ෂය කළ පිරිවැයෙහි මූල්‍ය වගකීම් - ගනුදෙනුකරුවන්ට හෙවිය යුතු	31,997,601	25,042,562	
භූමික්ෂය කළ පිරිවැයෙහි මූල්‍ය වගකීම් - ණය පුරැකුම් නිමිකරුවන්ට හෙවිය යුතු	2,121,192	948,298	
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම්	64,763	43,577	
කල්බදු වගකීම්	339,985	444,214	
වෙනත් වගකීම්	717,594	707,195	
මුළු වගකීම්	36,798,232	28,706,069	
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	11,394,421	11,394,421	
ව්‍යවස්ථාපිත සංචිත	32,386	32,386	
වෙනත් සංචිත	80,162	35,770	
සමුච්චිත අලාභය	(1,772,667)	(1,030,112)	
බැංකුව සතු කොටස් හිමියන්ට ලැබිය යුතු මුළු කොටස්	9,734,302	10,432,465	
මුළු වගකීම් සහ හිමිකම්	46,532,534	39,138,534	
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	16,134,217	11,638,569	
කොටසක ශුද්ධ වත්කම් අගය (රු.)	11.02	11.81	
ආයතනික කොරතුරු:			
සේවක සංඛ්‍යාව	632	650	
ශාඛා ගණන	20	20	

සහතික කිරීම්	
2007 අංක 7 දරණ සමාගම් පනතට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශනය සකසා ඇත.	
(අත්සන් කළා)	
ඊ ආර් ඇම් ඇඩ් සංචිවති	
ප්‍රධානි - මූල්‍ය වාර්තාකරණය	
බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක වශයෙන් පනත අත්සන් තබන අපි,	
(අ) ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ආකෘතීන් හා නිර්වචනවලට අනුව පිළියෙළ කර ඇති බවත්,	
(ආ) ඉහත ප්‍රකාශනවල දක්වා ඇත්තේ බැංකුවේ විගණනය කළ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටාගත් කොරතුරු බව විකාබද්ධව සහතික කරමි.	
(අත්සන් කළා)	(අත්සන් කළා)
සේ ඩී එස් ඔණ්ඩාර	ඊ ඇම් ඇම් බෝයගොඩ
කළමනාකාර අධ්‍යක්ෂක	ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක
2021 මාර්තු 25	
කොළඹ දී	

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2020	2019	
	(විගණනය කළ) රු. '000	(විගණනය කළ) රු. '000	
මෙහෙයුම් කටයුතුවලින් ලත් මූල්‍ය ප්‍රවාහ			
බදු පෙර අලාභය	(886,536)	(887,414)	
හැළපීම්:			
බදු පෙර ලාභ/අලාභයේ ඇතුළත් මුදල් නොවන අයිතමියන්	1,365,901	1,634,923	
මෙහෙයුම් වත්කම්වල වෙනස් වීම	(8,585,416)	(5,333,921)	
මෙහෙයුම් වගකීම්වල වෙනස් වීම	7,033,471	5,131,306	
ලාභාංශ ආදායම්	(960)	(935)	
කල්බදු වගකීම් මත පොළී වියදම්	(46,679)	(57,300)	
දේපළ, පිරිවැය හා උපකරණ විකිණීම තුළින් ලැබෙන ආදායම්	(1,037)	(7,953)	
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත හෙවිම්	(3,287)	(1,202)	
මෙහෙයුම් වත්කම් හා වගකීම්වල වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය	(1,124,543)	477,504	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය			
දේපළ, පිරිවැය හා උපකරණ ශුද්ධ මිලදී ගැනීම්			
දේපළ, පිරිවැය හා උපකරණ විකිණීම තුළින් ලැබෙන ආදායම්	(105,186)	(124,301)	
ශුද්ධ අස්පෘශ්‍ය වත්කම් අත්පත් කරගැනීම්	1,044	8,533	
ලැබූ ලාභාංශ	(108,156)	(110,416)	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද (හා වීනා කරන ලද) ශුද්ධ මුදල් ප්‍රවාහය	960	935	
	(211,338)	(225,249)	
මූල්‍ය කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහය			
කල්බදු වගකීම් හෙවිම්			
නැවත මිලදී ගැනීමේ හිමිකුම් ශැටතේ වීක්‍රණ ඇති පුරුකුම්පත් වල වෙනස් වීම	(95,561)	(85,107)	
මූලාමිය කටයුතුවලින් ලද (හා වීනා කරන ලද) ශුද්ධ මුදල් ප්‍රවාහය	1,172,894	285,775	
	1,077,333	200,668	
මුදල් හා මුදල් හා සමාන දෑවල ශුද්ධ වැඩිවීම/(අඩුවීම)			
කාලපරිච්ඡේද ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ	(258,548)	452,923	
වර්ෂය අවසානයේදී මුදල් හා මුදල් සමාන දෑ	1,687,644	1,234,721	
	1,429,096	1,687,644	

හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය Rs. '000	ව්‍යවස්ථාපිත සංචිත Rs. '000	රඳවාගත් අලාභ Rs. '000	වෙනත් සංචිත Rs. '000	එකතුව Rs. '000
2019-01-01 දිනට ශේෂය - විගණනය කළ	11,394,421	32,386	(28,237)	(374,608)	11,023,962
2019 අවසන් වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්					
වර්ෂය සඳහා අලාභය	-	-	-	(666,600)	(666,600)
වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභය) ශුද්ධ බදුමිභ	-	-	64,007	11,096	75,103
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්/(අලාභය)	-	-	64,007	(655,504)	(591,497)
2019-12-31 දිනට ශේෂය	11,394,421	32,386	35,770	(1,030,112)	10,432,465
2020-01-01 දිනට ශේෂය - විගණනය කළ	11,394,421	32,386	35,770	(1,030,112)	10,432,465
2020 වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්					
වර්ෂය සඳහා අලාභය	-	-	-	(743,947)	(743,947)
වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභය) ශුද්ධ බදුමිභ	-	-	44,392	1,392	45,784
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්/(අලාභය)	-	-	44,392	(742,555)	(698,163)
2020-12-31 දිනට ශේෂය	11,394,421	32,386	80,162	(1,772,667)	9,734,302

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ අතිරේක සටහන්

දිනට	31.12.2020	31.12.2019	
	රු. ' 000	රු. ' 000	
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ අත්තිකාරම් ලැබීම්			
දළ ණය සහ අත්තිකාරම්	31,733,321	28,870,614	
අඩු: අලාභනාති සඳහා ප්‍රතිපාදන			
අදියර 1	68,805	90,054	
අදියර 2	342,306	186,450	
අදියර 3	2,243,089	1,580,437	
ණය සහ අත්තිකාරම් සඳහා වන සම්පූර්ණ හානිය	2,654,200	1,856,941	
මුළු ශුද්ධ ණය සහ අත්තිකාරම්	29,079,121	27,013,673	

දිනට	31.12.2020	31.12.2019	
	රු. ' 000	රු. ' 000	
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ අත්තිකාරම් ලැබීම්			
නිෂ්පාදිතය අනුව - දේශීය මුදල්			
බැංකු අයිථා	5,405,360	6,099,113	
වෙළඳ ණය	1,300,075	1,623,345	
කාර්යමණ්ඩල ණය	256,727	199,215	
නිවාස ණය	1,002,966	965,768	
පුද්ගලික ණය	3,722,863	3,587,429	
කාලීන ණය	7,192,019	6,739,401	
කෘෂිකර්ම ණය	370,043	445,312	
වාහන ණය	80,547	64,915	
දේපළ වලට විශේෂිත ණය	1,538,790	1,463,448	
මුදල් වෙළඳ පොළ ණය	6,324,909	4,008,163	
ණයවර පත	1,385,025	860,228	
කමුදු මූල්‍ය	75,174	59,719	
අනෙකුත්	320,570	-	
අනු එකතුව	28,975,070	26,116,058	
විදේශීය මුදල්			
වෙළඳ ණය	1,047,952	1,019,967	
නිවාස ණය	69,542	68,119	
කාලීන ණය	1,616,677	1,656,787	
බැංකු අයිථා	11,190	9,684	
අනෙකුත්	12,890	-	
අනු එකතුව	2,758,251	2,754,556	
මුළු දළ ණය සහ අත්තිකාරම්	31,733,321	28,870,614	

නෙතූන් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබීම් සඳහා වර්ෂය තුළ දී හානිකරණ - 2020				
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ආරම්භක ශේෂය 2020 ජනවාරි 01වන දිනට	90,054	186,450	1,580,437	1,856,941
ආදායම් ප්‍රකාශයට / ආපසු (ලියා හැරීම්)	(21,249)	155,856	662,652	797,259
2020 දෙසැම්බර් 31 වනදා වන විට අවසන් ශේෂය	68,805	342,306	2,243,089	2,654,200

නෙතූන් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබීම් සඳහා වර්ෂය තුළ දී හානිකරණ - 2019				
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ආරම්භක ශේෂය 2019 ජනවාරි 01වන දිනට	172,103	226,003	409,198	807,304
ආදායම් ප්‍රකාශයට / ආපසු (ලියා හැරීම්)	(82,049)	(39,553)	1,171,239	1,049,637
2019 දෙසැම්බර් 31 වනදා වන විට අවසන් ශේෂය	90,054	186,450	1,580,437	1,856,941

මූල්‍ය වත්කම් හා වගකීම් වර්ගීකරණය

2020.12.31 දිනට (විගණනය කල)	ලාභය/අලාභය තුළින් සාධාරණ වටිනාකම්	අනෙකුත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ වටිනාකම්	ක්‍රමයෙන් වටිනාකම්	එකතුව
	රු. ' 000	රු. ' 000	රු. ' 000	රු. ' 000
මූල්‍ය වත්කම්				
මුදල් සහ මුදල්වලට සමාන දෑ	-	-	1,420,123	1,420,123
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇති ශේෂයන්	-	-	443,993	443,993
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	3,658	-	-	3,658
ලාභය හෝ අලාභය හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	1,596,166	-	-	1,596,166
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වත්කම් - අනෙකුත් ගනුදෙනුකරුවන්ට සඳහා ණය සහ අත්තිකාරම්	-	-	29,079,121	29,079,121
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ	-	-	436,049	436,049
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	-	11,518,462	-	11,518,462
කොටස් උපකරණ	-	15,153	-	15,153
වෙනත් වත්කම්	-	-	252,676	252,676
මුළු මූල්‍ය වත්කම්	1,599,824	11,533,615	31,631,962	44,765,401
මූල්‍ය වගකීම්				
බැංකුවලට ගෙවියයුතු	-	-	1,556,948	1,556,948
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	149	-	-	149
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වගකීම් - ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	-	-	31,997,601	31,997,601
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වගකීම් - ණය සහ වෙනත් උපකරණ	-	-	2,121,192	2,121,192
කල්බදු වගකීම්	-	-	339,985	339,985
වෙනත් වගකීම්**	-	-	414,924	414,924
මුළු මූල්‍ය වගකීම්	149	-	36,430,650	36,430,799
2019 දෙසැම්බර් 31 දිනට - විගණනය කළ				
මූල්‍ය වත්කම්				
මුදල් සහ මුදල්වලට සමාන දෑ	-	-	993,133	993,133
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇති ශේෂයන්	-	-	1,040,397	1,040,397
බැංකු සමඟ ස්ථානගත කිරීම්	-	-	689,336	689,336
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	386	-	-	386
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වත්කම් - අනෙකුත් ගනුදෙනුකරුවන්ට සඳහා ණය සහ අත්තිකාරම්	-	-	27,013,673	27,013,673
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ	-	-	477,663	477,663
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	-	6,654,235	-	6,654,235
කොටස් උපකරණ	-	13,446	-	13,446
වෙනත් වත්කම්*	-	-	326,589	326,589
මුළු මූල්‍ය වත්කම්	386	6,667,681	30,540,791	37,208,858
මූල්‍ය වගකීම්				
බැංකුවලට ගෙවියයුතු	-	-	1,517,942	1,517,942
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,281	-	-	2,281
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වගකීම් - ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	-	-	25,042,562	25,042,562
ක්‍රමිකය කළ පිරිවැයහි මූල්‍ය වගකීම් - ණය සහ වෙනත් උපකරණ	-	-	948,298	948,298
බදු වගකීම්	-	-	444,214	444,214
අනෙකුත් වගකීම්**	-	-	403,844	403,844
මුළු මූල්‍ය වගකීම්	2,281	-	28,356,860	28,359,141

* වෙනත් වත්කම්වලට ලැබිය යුත්තේ වෙනත් ලැබිය යුතු දේ පමණි.
 ** වෙනත් වගකීම් වලින් උපචිත වියදම් සහ කැපවීම් සහ අවිනිශ්චිතතාවයන් සඳහා වන හානිය බැහැර කරයි.

කොටස්කරුවන් පිළිබඳ විස්තර

	2020 දෙසැම්බර් 31 වන දිනට විශාලතම කොටස්කරුවන් විසිතුන් දෙනෙකුගෙන් සමන්විත විය.	කොටස්	%
1	කාගිල්ස් (සිලෝන්) පිවල්සි	350,696,905	39.71 *
2	සී.ටී. හෝල්ඩින්ස් පිවල්සි	223,345,953	25.29 *
3	ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය - සේ.අ.අ.	44,000,000	4.98
4	මුලිබෝධස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්	30,800,000	3.49
5	MJF පදනම ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම	28,000,000	3.17
6	සොල්ට්ලොප්ස් ලයිට් රක්ෂණ සමාගම	26,600,000	3.01
7	MAS ඇමාලියා (පුද්) සමාගම	22,000,000	2.49
8	රොස්ට්‍රඩ් (පුද්) සමාගම	16,000,000	1.81
9	ලිනික්ස් වෙත්වර්ස් ලිමිටඩ්	13,200,000	1.49
10	අයික්වි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ්	11,000,000	1.25
11	ALA හෝල්ඩින්ස් ලංකා (පුද්) සමාගම	11,000,000	1.25
12	සොල්ට්ලොප්ස් හෝල්ඩින්ස් පිවල්සි	10,000,000	1.13
13	ගාර්දියා ලොකුගේ හැරිස් ප්‍රේමරත්න	9,089,000	1.03
14	මේරිල් ජෝසෆ් ප්‍රනාන්දු	7,800,000	0.88
15	සොල්ට්ලොප්ස් කැපිටල් පිවල්සි	7,400,000	0.84
16	GF කැපිටල් ග්ලෝබල් ලිමිටඩ්	6,100,000	0.69
17	පෙරියසාම්පිල්ලෙයි බාරතකුමාර්	4,400,000	0.50
18	පෙරියසාම්පිල්ලෙයි මුරගානන්දන්	4,400,000	0.50
19	පෙරියසාම්පිල්ලෙයි ආනන්දරාජා	4,400,000	0.50
20	පෙරියසාම්පිල්ලෙයි දේවරාජ්	4,400,000	0.50
21	පෙරියසාම්පිල්ලෙයි බාරතමානික්කම්	4,400,000	0.50
22	ඉෂාර වික්‍රම කානායක්කාර	4,400,000	0.50
23	ලොන් රබර් හෝල්ඩින්ස් (පුද්) සමාගම	4,400,000	0.50
	උප එකතුව	847,831,858	96
	අනෙකුත් කොටස්කරුවන්	35,311,000	4
	මුළු එකතුව	883,142,858	100

* කාගිල්ස් (සිලෝන්) පොදු සමාගමට සහ සී.ටී. හෝල්ඩින්ස් සීමිත පොදු සමාගමට බැංකුවේ ජන්ද අයිතිය හිමි කොටස් ප්‍රාග්ධනයෙන් 30% ඉක්මවා ආයෝජනය කර ඇති අතිරික්ත කොටස් ජන්ද අයිතිය ක්‍රියාත්මක කළ නොහැක.

තෝරාගත් කාර්ය සාධක දර්ශකයන්

දිනට	31-දෙසැම්බර්-2020	31-දෙසැම්බර්-2019
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය (රු. 000)		
ප්‍රථම පෙළ පොදු ස්කන්ධය	8,842,828	9,593,939
ප්‍රථම පෙළ ප්‍රාග්ධනය	8,842,828	9,593,939
මුළු ප්‍රාග්ධනය	9,082,785	9,777,217
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)		
ප්‍රථම පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය - අවම අවශ්‍යතාවය 6.5% (2019 - 7%)	20.72	26.37
ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය - අවම අවශ්‍යතාවය 8% (2019 - 8.5%)	20.72	26.37
මුළු ප්‍රාග්ධන අනුපාතය - අවම අවශ්‍යතාවය 12% (2019 - 12.5%)	21.28	26.87
විනිමය අනුපාතිකය - අවම අවශ්‍යතාවය 3%	16.71	23.57
නියාමන ද්‍රවශීලතාවය		
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් රු. 000	11,597,058	8,413,619
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය % (අවම අවශ්‍යතාවය 20%)	33.63	32.65
දේශීය බැංකු ඒකකය %	83.49	1,115.25
විදේශීය බැංකු ඒකකය %	10,490,835	7,034,760
උසස් තත්වයේ ද්‍රවශීල වත්කම් එකතුව රු. 000		
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් ආවරණ අනුපාතය % - අවම අවශ්‍යතාවය 90% (2019 - 100%)	133.00	280.70
රුපියල් %	119.20	203.59
සියලුම මුදල් ඒකක %	117	120
ඉද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (%) - අවම අවශ්‍යතාවය 90%		
වත්කම්වල ගුණාත්මකභාවය (දෙන ලද ණයවල ගුණාත්මකභාවය)		
දළ අක්‍රීය ණය අනුපාතය %	14.42	12.79
(අවිනිශ්චිත ගිණුම්ගත පොලිය රහිතව)		
ඉද්ධ අක්‍රීය ණය අනුපාතය %	7.85	10.01
(අවිනිශ්චිත ගිණුම්ගත පොලිය සහ ණය සඳහා වෙන් කිරීම් අඩු කළ පසු)		
ලාභදායීත්වය		
පොලී ආන්තිකය %	3.88	5.55
වත්කම් මත ප්‍රතිලාභය (බදු වලට පෙර) %	(2.03)	(2.41)
හිමිකම් මත ප්‍රතිලාභය %	(7.14)	(5.96)

විස්තරාත්මක සටහන්

1) බැංකුවේ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් දක්වා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS/SLFRS) වලට අනුකූලව සහ 2007 අංක 7 දරණ සමාගම් පනතේ සහ 1988 අංක 30 දරණ බැංකුව (CBSL) විවිධ සහන ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් විවිධ වක්‍රලේඛ සහ මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මෙම සහන ක්‍රියාමාර්ග අතරට ණය පහසුකම් ආපසු ගෙවීම් කල් දැමීම, සුදුසුකම්ලත් ණය ක්‍රම සඳහා සහනදායී පොලි අනුපාත ලබා දීම සහ ඇතැම් ගාස්තු හා අයකරගැනීම් ඉවත්කිරීම ඇතුළත් වේ. කොවිඩ්-19 වසංගත තත්වයේ ගිණුම්කරණ සංකීර්ණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සටහනට අනුකූලවත් 2020 දෙසැම්බර් 31 දිනට ගණනය කරන ලද පැනර්නැරිමේ සම්භාවිතාව (PD), අලාභ ලබා දී ඇති පෙරනිමිති (LGD) සහ 2019 භාවිත කරගත් ආර්ථික සාධක ගැලපීම් (ECL) සංඛ්‍යා සැලකිල්ලට ගෙන බැංකුව අපේක්ෂිත ණය පාඩුව (ECL) ඇස්තමේන්තු ගත කර ඇත. මෙම පුරකතනයන්ගේ හා ඒ හා සම්බන්ධ අවිනිශ්චිතතාවයන් ගේ බලපෑමට ලක් වූ වැදගත් ගිණුම් මගින් ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන් අපේක්ෂිත ණය පාඩු හා සාධාරණ අගය මැනීම සමග සම්බන්ධ වේ.

2) ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ගෝලීය කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඇති විය හැකි බලපෑම් සලකා, බලපෑමට ලක්වූවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහා බැංකුව (CBSL) විවිධ සහන ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් විවිධ වක්‍රලේඛ සහ මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මෙම සහන ක්‍රියාමාර්ග අතරට ණය පහසුකම් ආපසු ගෙවීම් කල් දැමීම, සුදුසුකම්ලත් ණය ක්‍රම සඳහා සහනදායී පොලි අනුපාත ලබා දීම සහ ඇතැම් ගාස්තු හා අයකරගැනීම් ඉවත්කිරීම ඇතුළත් වේ. කොවිඩ්-19 වසංගත තත්වයේ ගිණුම්කරණ සංකීර්ණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සටහනට අනුකූලවත් 2020 දෙසැම්බර් 31 දිනට ගණනය කරන ලද පැනර්නැරිමේ සම්භාවිතාව (PD), අලාභ ලබා දී ඇති පෙරනිමිති (LGD) සහ 2019 භාවිත කරගත් ආර්ථික සාධක ගැලපීම් (ECL) සංඛ්‍යා සැලකිල්ලට ගෙන බැංකුව අපේක්ෂිත ණය පාඩුව (ECL) ඇස්තමේන්තු ගත කර ඇත. මෙම පුරකතනයන්ගේ හා ඒ හා සම්බන්ධ අවිනිශ්චිතතාවයන් ගේ බලපෑමට ලක් වූ වැදගත් ගිණුම් මගින් ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන් අපේක්ෂිත ණය පාඩු හා සාධාරණ අගය මැනීම සමග සම්බන්ධ වේ.

බැංකුව විසින් හඳුනාගත් ගනුදෙනුකරුවන් කෙරෙහි තොරතුරු පදනම්ව කොවිඩ්-19 මගින් ප්‍රක්ෂේපිත මුදල් ප්‍රවාහයට ඇති කරන ලද බලපෑමේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඇත. අමතරව, ඉතා අහිතකර තත්වයන් යටතේ සාමූහික අත්හිටුවීම් ගණනය කිරීමේදී වැඩි බර තැබීමක් සහිත EFA උපයෝගී කොට ගෙන ඇත.

බැංකුව විසින් ආයෝජන කළමේ තාවකාලික අත්හිටුවීමක් කොට තක්සේරු කර ඇති ණය සහන කාලයෙන් පසු ආපසු ගෙවීම් වලට අනුකූලව සහතික කර ප්‍රතිපාදන වල වෙන්වීම් සිදු කොට ඇත. කොවිඩ්-19 වසංගතය බැංකුවේ අක්‍රීය ණය අදායම්, ගාස්තු අදායම් හා මුදල් ප්‍රමාණයන් සඳහා CBSL විසින් ලබා දී ඇති ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමේ සහන මගින් ඇති වන සෘණාත්මක බලපෑම් සමග බැංකුවේ ලාභාදයින්වය අඩු වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන ලද ණය සහන ව්‍යාපෘති පදනම් වූ ණය සහන සීමා කිරීමෙහි බලපෑමේ පළමු දිනයේ පාඩුව ලෙස රුපියල් මිලියන 48ක් හඳුනා ගෙන ඇත.

3) බදු අලාභ හා බදු බැර වලින් පැන නගින සමස්ත තාවකාලික වෙනස්කම් රු. මිලියන 2,052 ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 575 ක වෙනසක් දක්වයි . අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරන ලද අභ්‍යන්තර තක්සේරු කිරීම් මත පදනම්ව, 2020 දෙසැම්බර් 31 වන විට හඳුනාගත් විලම්බිත බදු වත්කම් රුපියල් මිලියන 411 ක් වන අතර, හඳුනා ගොගත් විලම්බිත බදු වත්කම් රුපියල් මිලියන 164 කි.

4) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවේ විධිමත් අනුමැතිය ලැබීමට නියමිතව ඇති බැංකු අංශයට අදාළ වන ආදායම් බදු අනුපාතය 28% සිට 24% දක්වා අඩු කිරීමට බලධාරීන් යෝජනා කර ඇත. මෙය වාර්ථා කරන දිනය වන විට එය බලාත්මක වී නොමැති බැවින්, 2020 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් බදු සහ විලම්බිත බදු යන දෙකම 28% ක අනුපාතය මත පදනම්ව ගණනය කරන ලදී. යෝජිත අඩුකිරීමේ බලපෑම සකස් කර ඇත්නම්, 2020 දෙසැම්බර් 31 වන විට ඉද්ධ විලම්බිත බදු වත්කම් රු. 75 කින් අඩුවනු ඇත.

5) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) විසින් රු. 2013/2014 වර්ෂමත වර්ෂය සඳහා ආදායම් බදු මුදල රුපියල් මිලියන 120 ක් ලෙස සඳහන් කරමින් දැනුම්දීමක් කළ අතර, බැංකුව විසින් ඉල්ලා සිටි සමහර වියදම් සහ ප්‍රාග්ධන දීමනා එකල වාණිජ ක්‍රියාකාරීත්වයේ නොතිබූ බවත්, එම වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායමට පැමිණීමේදී මෙම අඩු කිරීම් කළ නොහැකි බවත් මත පදනම්ව තක්සේරුකරණයේ යෙදී ඇත.

CGIR විසින් නිකුත් කරන ලද තීරණයට බැංකුව එකඟ නොවූ අතර එම නිසා බැංකුව බදු අභියාචනා කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙම අභියාචනය විභාග කරන තුරු බැංකුව බලා සිටී.

6) යම් කටයුත්තක් සම්බන්ධයෙන් බැංකුවට විරුද්ධව කිසිදු නඩු පැවරීමක් සිදුකර නොමැත.

7) දුන්නා සියලු වියදම් මෙම මූල්‍ය ප්‍රකාශනවල සපයා ඇත.

8) වාර්තා කිරීමේ දිනයේ සිට මූල්‍ය ප්‍රකාශනයන්හි ගැලපීම් හෝ අනාවරණය කිරීම අවශ්‍ය වන තත්වයන් මතු වී නොමැත.